



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව
දිනය 2013 සැප්තැම්බර් 23

ශ්‍රී ලංකා ආර්ථිකය 2013 වසරේ දී සියයට 7.5 ක වර්ධනයක් අත්පත් කර ගැනීමේ මාවතක

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව 2013 වසරේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.8 කින් වර්ධනය වී ඇත. කර්මාන්ත සහ සේවා යන අංශ දෙකම මෙම වර්ධනය කෙරෙහි සාධනීය ලෙස දායක වී ඇති අතර, කෘෂිකාර්මික අංශයෙහි සංකෝචනයක් දක්නට ලැබේ. මෙහිදී කර්මාන්ත අංශය සිය වර්ධන උපනතිය පවත්වා ගනිමින් සියයට 10.1 ක ප්‍රසාරණයක් වාර්තා කර ඇත. මෙම වර්ධනය කෙරෙහි ඉදිකිරීම්, නිෂ්පාදන කර්මාන්ත, පතල් සහ කැණීම් සහ විදුලිය, ගෑස් සහ ජලය යන උප අංශවල වර්ධනය සාධනීය ලෙස බලපා ඇත. එසේම, සේවා අංශය වාර්තා කරන ලද සියයට 6.6 ක ප්‍රසාරණය සඳහා ප්‍රධාන ලෙස තොග සහ සිල්ලර වෙළෙඳාම, ප්‍රවාහනය සහ සන්නිවේදනය යන උප අංශයන්ගේ වර්ධනය හේතු වී ඇත. තොග සහ සිල්ලර වෙළෙඳාම් උප අංශයෙහි වර්ධනය කෙරෙහි විදේශ මෙන්ම දේශීය වෙළෙඳ කටයුතුවල ප්‍රසාරණය ද හේතු විය. එනමුත් කෘෂිකාර්මික අංශය සියයට 1.1 කින් සංකෝචනය වී ඇති අතර, අහිතකර කාලගුණය හේතුවෙන් පොල් සහ රබර් නිෂ්පාදනය පහත වැටීමත් වී සහ අනෙකුත් ආහාර බෝග ඇතුළු දේශීය

කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයන්ගේ වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතීම ද බලපා ඇත. ඒ අනුව, දෙවන කාර්තුවේ අත්පත් කරගත් මෙම ආර්ථික වර්ධනයත් සමගම මෙරට ආර්ථිකය 2013 වසරේ පළමු භාගයේ දී සියයට 6.3 ක වර්ධනයක් අත්කර ගෙන ඇත.

2013 වසරේ දෙවන භාගයේ දී ගෝලීය ආර්ථිකය අපේක්ෂිත ලෙස යථා තත්ත්වයට පත්වීමත් සමගම ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ වර්ධනයක් අපේක්ෂා කෙරේ. ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අපනයන කෙරෙහි යහපත් ඉල්ලුමක් උත්පාදනය වීමට හේතු වනු ඇති අතර, සංචාරක කර්මාන්තයෙහි වර්ධනයට ද දායක වනු ඇත. එසේම විදේශීය මෙන්ම දේශීය ඉල්ලුමෙහි වැඩිදියුණු වීමත් සමගම ක්‍රය ශක්තියෙහි අපේක්ෂිත වර්ධනය නිෂ්පාදන කර්මාන්ත උප අංශය කෙරෙහි සාධනීය ලෙස බලපානු ඇත. ඒ අනුව, නිෂ්පාදන කර්මාන්ත උප අංශයෙහි ප්‍රසාරණයත් සමගම වෙළෙඳාම්, ප්‍රවාහන සහ මූල්‍ය සේවාවන්හි ද වර්ධනයක් අපේක්ෂා කළ හැක. එසේම, 2012 වසරෙහි අග භාගයේ සිට හඳුන්වා දෙන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්ති තුළින් බැංකු, දේපළ වෙළෙඳාම් සහ රක්ෂණ ක්‍රියාකාරකම් උප අංශයේ ඉහළ වර්ධන ප්‍රවණතාවක් අපේක්ෂා කළ හැක. තවද, රටෙහි ක්‍රියාත්මක වෙමින් පවතින යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉදිකිරීම් උප අංශයේ දැනට පවතින වර්ධන වේගය වසරෙහි දෙවන භාගයේ ද අපේක්ෂා කළ හැක. එමෙන්ම, නියඟයෙහි බලපෑමට ලක් වූ පසුගිය වසරේ යලි කන්නයේ කෘෂි නිෂ්පාදන යථා තත්ත්වයට පත්වීම මෙම වසරේ වර්ධන වේගය ඉහළ නැංවීමට හේතු වනු ඇත. තවද, වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබා දෙනු ලබන ණය ප්‍රමාණයෙහි අපේක්ෂිත වර්ධනය ද ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයට උත්තේජනයක් ලබා දෙනු ඇත. මෙයට අමතරව මෑත කාලීනව දක්නට ලැබුණු පරිදි පෞද්ගලික අංශය බැංකු නොවන ආයතන ණය, ණයකර නිකුතු සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි අරමුදල් වැනි විකල්ප මූල්‍ය ප්‍රභවයන් කෙරෙහි ප්‍රවේශ වීම ඉහත වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. විදේශීය අංශයේ සහ දේශීය ආර්ථිකයේ සාධනීය බලපෑම් හේතුවෙන් 2013 වසර සඳහා අපේක්ෂිත සියයට 7.5 ක වර්ධනය බොහෝදුරට අත්කර ගැනීමට හැකිවනු ඇති අතර, ඒ අනුව ආර්ථිකය මධ්‍ය කාලීන වශයෙන් ශක්තිමත් වර්ධන මාවතකට ප්‍රවිශ්ඨ වනු ඇත.